

**උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලය - 2014**

උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ 2014 දෙසැම්බර් 31 දිනට ශේෂපත්‍රය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1987 අංක 50 දරන උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලය පනතේ 11 (2) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතුයැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

**1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම**

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යයැයි කළමනාකරණය විසින් තීරණය කරනු ලබන අභ්‍යන්තර පාලනය කළමනාකරණයේ වගකීම වේ.

**1.3 විගණකගේ වගකීම**

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000 – 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටිත්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කිරීම පිණිස මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් මණ්ඩලයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීම ද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උප වගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

**1.4 තත්ත්වගණනය කළ විගණන මතය සඳහා පදනම**

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

**2. මූල්‍ය ප්‍රකාශන**

---

**2.1 මතය**

---

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2014 දෙසැම්බර් 31 දිනට උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

**2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම්**

---

**2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිති (ශ්‍රී ලං ර ශ්‍රී ප්‍ර)**

---

**ශ්‍රී ලං රා ගි ප්‍ර 7 - දේපල, පිරියත හා උපකරණ**

---

වත්කමක් එය භාවිතයට ලබාගත් අවස්ථාවේ සිටම එහි ක්ෂය කිරීම ආරම්භ කළ යුතුය. කෙසේ වුවද මණ්ඩලය විසින් වත්කම අපහරණය කළ සම්පූර්ණ වර්ෂය සඳහා ක්ෂය ප්‍රතිපාදනය කර තිබූ අතර මිලදී ගත් වර්ෂය සඳහා ක්ෂය කිරීමක් කර නොතිබුණි.

**2.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම.**

---

පහත සඳහන් නීති, රීති, රෙගුලාසි ආදියට අනුකූල නොවීම් විගණනයේ දී නිරීක්ෂණය විය.

**නීති, රීති හා රෙගුලාසිවලට යොමුව**

---

**අනුකූල නොවීම්**

---

(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය

---

i මුදල් රෙගුලාසි 133(1)(අ)

රෙගුලාසිවල විධිවිධාන අනුව මණ්ඩලය විසින් අභ්‍යන්තර විගණනයක් සිදු කර නොතිබුණි.

ii මුදල් රෙගුලාසි 228

2014 ජනවාරි සිට මැයි දක්වා කාලපරිච්ඡේදයට අදාළ ගෙවීම් වවුචර්වල අදාළ වියදම් ගිණුම පිළිබඳ විස්තර සඳහන් කර තිබුණි.

iii මුදල් රෙගුලාසි 751 (1)

ඉන්වෙන්ට්‍රි විෂයයන් සම්බන්ධයෙන් වෙනම ඉන්වෙන්ට්‍රි ලේඛනයක් පවත්වා නොතිබුණි.

iv මුදල් රෙගුලාසි 751 (2)

විදුලි ඉන්වෙන්ට්‍රි විෂයයන්ට අදාළව විදුලි සවිකිරීම් සඳහා වෙනම ඉන්වෙන්ට්‍රි ලේඛනයක් පවත්වා නොතිබුණි.

v මුදල් රෙගුලාසි 756

වත්කම් පිළිබඳ වාර්ෂික සමීක්ෂණ වාර්තාවක් විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

vi මුදල් රෙගුලාසි 1647 (ඉ)

වාහන භාර නිලධාරියා විසින් වාහන ලේඛනයක් පවත්වා නොතිබුණි.

- |      |  |      |   |
|------|--|------|---|
| (ආ)  | 2009 මැයි 29 දිනැති අංක 39 දරන කළමනාකරණ සේවා වකුලේඛය         | i    | එකතුව රු.2,940 ක් වූ වැටුප් වර්ධක 4 ක් අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමෙන් තොරව 2013 පෙබරවාරි සිට නඩත්තු කළමනාකරුට ගෙවා තිබුණි.  |
|      |  | ii   | කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමෙන් තොරව 2013 අප්‍රේල් සිට මණ්ඩලයේ කළමනාකරුහට (නඩත්තු) ඔහුගේ වැටුපට අමතර වශයෙන් රු.15,000 ක මාසික දීමනාවක් ගෙවා තිබුණි. |
| (ඇ)  | 2003 ජූනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛය |      |   |
| (i)  | 5 පරිච්ඡේදයේ 5.2.1 ඡේදය                                      | (i)  | අයවැයගත මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සමාලෝචිත වර්ෂය සඳහා පිළියෙල කරන ලද අයවැය ලේඛනයට ඇතුළත් කර නොතිබුණි.   |
|      |  | (ii) | අනුමත කරන ලද වාර්ෂික අයවැය ලේඛනය ඊළඟ වර්ෂය ආරම්භවීමට දින 15 කට පෙර විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු වුවත් අයවැය ලේඛනය 2015 පෙබරවාරි 19 දින ඉදිරිපත් කර තිබුණි.      |
| (ii) | 7 පරිච්ඡේදයේ 7.2 ඡේදය  |      | සංවිධාන සටහනක් පිළියෙල කර තිබුණද, සංවිධාන සටහනට අනුකූලව ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා බලතල බෙදීම හා වගකීම් පැහැදිලිව නිර්වචනය කර නොතිබුණි.                    |

**3. මූල්‍ය සමාලෝචනය**

---

**3.1 මූල්‍ය ප්‍රතිඵල**

---

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ මෙහෙයුම්වලින් වූ ප්‍රතිඵලය රු.4,837,746 ක අතිරික්තයක් වූ අතර ඊට ප්‍රතිරූපව ඉකුත් වර්ෂයේ උනන්දුව රු.18,382,575 ක් වූයෙන් සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රතිඵලයේ රු.23,220,321 ක වර්ධනයක් දැක්වුණි. මුළු වියදම රු.3,150,504 කින් වැඩි වීමට ප්‍රතිරූපව රු.26,370,825 කින් මුළු ආදායම වැඩිවීම මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

**4. මෙහෙයුම් සමාලෝචනය**

---

**4.1 කාර්ය සාධනය**

---

1987 අංක 50 දරන උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලය පනත අනුව කළමනාකරණ මණ්ඩලයේ ප්‍රධාන අරමුණු වන්නේ උපරිමාධිකරණ සංකීර්ණය පාලනය, පරිපාලනය, කළමනාකරණය හා නඩත්තුව සහ සංකීර්ණයේ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය පරිදි එකතු කිරීම, වෙනස් කිරීම් ඇතුළත් ගොඩනැගිලි වැඩිදියුණු කිරීමයි. කෙසේ වුවද, සමාලෝචිත වර්ෂය තුළ දරන ලද රු.මිලියන 124 ක් වූ මුළු වියදමින් රු.මිලියන 9 ක මුදලක් හෙවත් සියයට 7 ක් පමණක් කළමනාකරණ මණ්ඩලයේ ප්‍රධාන අරමුණු ඉටුකර ගැනීම සඳහා වැයකර තිබුණි.

**4.2 කළමනාකරණ අකාර්යක්ෂමතා**

---

- (අ) තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ලබාගන්නා ලද තක්සේරු වාර්තාවක් පදනම් කරගෙන 2003 වර්ෂයේදී කළමනාකරණ මණ්ඩලයට අයත් ගොඩනැගිලි 6 ක් කුලියට දී තිබුණි. වර්ෂ 10 කට වැඩි කාලයක් ඉකුත් වී තිබුණද වර්තමාන තක්සේරුවට ගැලපෙන පරිදි යළි තක්සේරුවක් කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) නියමිත දිනයන්ට විදුලි බිල්පත් ගෙවීම් ප්‍රමාද වීම මත දඩ මුදල් ලෙස රු.346,571 ක මුදලක් ගෙවා තිබුණි.

**5. ගිණුම්කටයුතුභාවය හා යහපාලනය**

---

**5.1 සංයුක්ත සැලැස්ම**

---

සංයුක්ත සැලැස්ම වර්ෂ 3 කට නොඅඩු කාල පරිච්ඡේදයක් සඳහා බලපැවැත්වෙන වක්‍රීය සැලැස්මක් විය යුතු වුවද 2012 සිට 2016 වර්ෂය දක්වා පිළියෙල කරන ලද සංයුක්ත සැලැස්ම වර්තමාන ප්‍රවණතාවයන්ට අනුව යාවත්කාලීන කර නොතිබුණි.

**5.2 විගණන හා කළමනාකරණ කමිටුව**

---

මණ්ඩලයේ විගණන හා කළමනාකරණ කමිටුවක් ස්ථාපිත කර නොතිබූ අතර, අධිකරණ අමාත්‍යාංශයේ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම්වලට කළමනාකරණ මණ්ඩලය සහභාගී වී තිබුණි.

**6. පද්ධති හා පාලන**

---

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු කළමනාකරණ මණ්ඩලයේ මාෂල්ගේ අවධානයට වරින්වර යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය.

- (i) වත්කම් පිළිබඳ පාලනය
- (ii) වාහන උපයෝජනය